



## ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

### යොවුන් කඳවුර - 2020

තරුණ පිරිස් තුළ මානව හිමිකම් පිළිබඳ සංවේදිතාවයක් ඇති කර, මානව හිමිකම් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීම අරමුණු කොටගෙන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම යොවුන් කඳවුර සංවිධානය කරනු ලබයි. එමෙන්ම තරුණ ප්‍රජාවට රටෙහි ක්‍රියාශීලී පුරවැසියන් බවට පත්වීමටද මෙමගින් පහසුකම් සපයනු ලබයි. කොමිෂන් සභාව විසින් 2018 හා 2019 වසරවල ඉතා සාර්ථක තරුණ කඳවුර දෙකක් පවත්වන ලදී. මෙම වසරේ තේමාව වන්නේ **කොවිඩ්-19 බලපෑම හා තරුණ ප්‍රජාව මුහුණදෙන ගැටළු වේ. මෙකී කඳවුර වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ඉලක්ක කොටගෙන තරුණ පිරිස් සම්බන්ධ කරගනු ලැබේ.** යොවුන් කඳවුර තුළදී ප්‍රායෝගික අත්දැකීම් ලබාදෙන ඉගැන්වීම් ක්‍රියාවලියක් හරහා අන්තර් සංස්කෘතික පරිචයන් පිළිබඳ හා මානව හිමිකම් රාමුවක් සහිත කතිකාවතක් ගොඩනැගීම සම්බන්ධව නිපුණතාවයන් අත්කරගැනීමට අවස්ථාවක් උදා වේ. කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ තරුණ කඳවුර අන්තර්ජාල වෙබ් සම්මන්ත්‍රණ ක්‍රියාකරකම් හා දින දෙකක නේවාසික කඳවුරකින් සමන්විත වේ.

#### තරුණ කඳවුර සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණු (පුද්ගලික, සංවිධානමය සහ ආයතනික)

- සහභාගිවන්නන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්වීම හා කුසලතා සංවර්ධනය(දැනුම, කුසලතා, ආකල්ප සංවර්ධනය මෙන්ම මානව හිමිකම් වටිනාකම් මත පදනම් වූ තෝරාගැනීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමාගම් සහ රැස්වීම් පැවැත්වීමේ නිදහස , අනෙකුත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදිය ඇගයීම), විවිධත්වය සහ බහුවිධතාව ඇගයීම, අන්තර් සංස්කෘතික අධ්‍යාපනය හරහා කතිකාවතක් ගොඩනැගීම සහ ඉහත සියලුම දෑ පුද්ගලික හා සාමූහික අන්‍යෝන්‍යතාවයන් පදනම් කරගෙන අවබෝධ කරගැනීම හා විවිධ මානව හිමිකම් තත්වයන් තුළ ඔවුන්ගේ කාර්යභාරය ඇගයීම.

- සහභාගී වන්නන්ට මානව හිමිකම් සම්බන්ධ ගැටළු පිළිබඳව හා මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව තම පුද්ගලික අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවක් උදා කිරීම හා ධනාත්මක සහ ආරක්ෂිත පරිසරයක සිට සාමූහිකව ඉහත ගැටළු මග හරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග නිර්මාණය කිරීම.
- සහභාගී වන තරුණ පිරිස්වලට සමවයස් කණ්ඩායම් නායකයන් ලෙස කටයුතු කිරීමට හා තරුණ පිරිස් සමඟ මානව හිමිකම් වෙනුවෙන් ඉදිරිපත් වීමට හා නායකත්වය ගැනීමට පෙළඹවීම හා දිරිමත් කිරීම .
- තරුණ ප්‍රජාව තුළ අධ්‍යාපනයට ඇති අයිතිය, ආර්ථිකයට ඇති අයිතිය හා මානසික යහ පැවැත්මට ඇති අයිතිය පිළිබඳ දැනුවත් භාවය ඇති කිරීම.
- වෙනස් කොට සැලකීම සහ සමානාත්මතාවය සහ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්‍යෝන්‍යව සිදුකළ යුතු බලාත්මක කිරීම් හි වැදගත්කම පිළිබඳ අවබෝධය පුළුල් කිරීම.
- කොවිඩ්- 19 වසංගත තත්වයන් තුළ මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳ වැඩ කරන තරුණ ප්‍රජාවේ පවත්නා වැඩ පිළිවෙළවල් සහ අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම හා බෙදා ගැනීම.
- මානව හිමිකම් ක්ෂේත්‍රයේ තරුණ කටයුතු ශක්තිමත් කිරීම , සමාජීය සම්බන්ධතා සහ අන්තර් සංස්කෘතික කතිකාවතක් ගොඩනැගීම හා විශේෂයෙන් තරුණ පිරිස් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය හරහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ශක්තිමත් කිරීම.

**යෝග්‍යතාවය සහ තෝරාගැනීමේ නිර්ණායක**

යොවුන් කඳවුර සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් පහත ප්‍රජා කණ්ඩායම්වලින් තරුණ තරුණියන් සහභාගී කරගනු ලැබේ.

- විවිධ ජාතික හා ආගමික කණ්ඩායම්
- අනෙක් කණ්ඩායම් ලෙස:
  - තෙළිගු භාෂාව කථාකරන ජන කණ්ඩායම්
  - අප්‍රිකානු සම්භවයක් සහිත ජන කණ්ඩායම්
  - ආදිවාසී ජන කණ්ඩායම්
  - වතු ආශ්‍රිත ජන කොටස්
  - ආබාධිත පුද්ගලයන්
  - භූගෝලීය වශයෙන් හුදකලා වූ ප්‍රදේශවල ජන කොටස්

- LGBTIQ ප්‍රජාව

සියලුම අයදුම්කරුවන් පහත අවශ්‍යතා සපුරාලිය යුතු

- වයස අවරුදු 18-29 අතර වීම .
- සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් එකකින් සන්නිවේදනය කිරීමට හැකි වීම .
- පරිගණක සාක්ෂරතාවයෙන් යුතුවීම.
- යොවුන් කඳවුරේ අනිවාර්ය පාඨමාලා වැඩ, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන සැසි හා කඳවුර තුළ සිදු කරන සැසි සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම හා පූර්ණ කැපවීමෙන් කටයුතු කිරීමට හැකියාවක් සහිත වීම.
- පාඨමාලා වැඩ, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන සැසි සම්පූර්ණ කළ යුතුය. අදාළ සියළුම සැසි සම්පූර්ණ කරන ලද අය පමණක් කඳවුරු වැඩසටහන සඳහා තෝරා ගනු ලැබේ.
- කුතුහලයෙන් යුතු, විවෘත මනසකින් හෙබි, විවිධත්වය සහ බහුවිධතාව අගයන හා එකිනෙකාගේ යථාර්ථයන් අගය කිරීමට කැමති වීම .
- අධ්‍යාපනය ලැබීමට සහ තරුණ කඳවුර තුළ අවධානයට ලක්කරන කරුණු හා වටිනාකම් ඇගයීමට උත්සුක විය යුතුය. මෙහිදී විශේෂයෙන්ම මානව හිමිකම්, විවිධත්වය, බහුවිධතාව සහ අන්තර් සංස්කෘතික කතිකාවත අවධානයට පාත්‍ර වේ.
- යොවුන් කඳවුරෙන් පසුව තරුණ කණ්ඩායම් තම ප්‍රජාව තුළ මානව හිමිකම් සුරැකීමට සහ ප්‍රවර්ධනය පිළිබඳව කටයුතු කිරීම හා තරුණ කණ්ඩායම් මානව හිමිකම් සුරැකීම හා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කිරීම හා ඒ සඳහා පෙළඹීම.
- තමන්ගේ කාර්යයන් පිළිබඳව වගකීමකින් යුතුවීම, පුද්ගලික හා සමාජීය සංවර්ධනය සඳහා දායකත්වය සැපයීම සහ අනෙකුත් සහභාගීවන්නන් සමඟ එක්ව කටයුතු කිරීම.
- වැඩසටහනේ කාලය තුළ හා පසුව මානව හිමිකම් සුරැකීම සඳහා තරුණ ප්‍රජාවගේ දායකත්වය සැපයීමට පහසු වන ලෙස සංවිධානයක, ජාලයක, ආයතනයක, විධිමත් හා/හෝ අවිධිමත් කණ්ඩායමක සාමාජිකයෙකු වීම.

පිරිවැය

- කඳවුර පවත්වන කාලසීමාව තුළ සියලුම නේවාසික පහසුකම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සපයනු ලබන අතර ඒ සඳහා සියලුම වියදම් ද මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ම දරනු ලැබේ .
- යොවුන් කඳවුර සහභාගී වීම සඳහා දැරීමට සිදු වන ප්‍රවාහන වියදම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දරනු ලබන අතර එම වියදම් පියවීමේදී මානව හිමිකම් කොමිෂන් සභාවෙහි

නීති රීතිවලට අනුගත වීමට සිදු වේ. කඳවුර පැවැත්වෙන සියළුම දිනයන් හි එයට සහභාගී වුවන්ට පමණක් කඳවුර පැවැත්වෙන අවසන් දිනය තුළ වියදම් ගෙවනු ලැබේ .

- ඩේටා භාවිතය සඳහා රු. 500.00 මුදලක් ගෙවනු ලැබේ.
- මෙම තරුණ කඳවුර සඳහා සුදුසුකම් ලබන්නන්ට වැඩිදුර විස්තර ලබාදෙනු ලැබේ.

#### අයදුම් කිරීමේ ක්‍රමවේදය

- අයදුම්පත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ([www.hrcsl.lk](http://www.hrcsl.lk)) හෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාලවලින් ලබාගත හැක.
- අදාළ අයදුම්පත් 2020 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාලයට හෝ අධ්‍යාපන සහ විශේෂ වැඩසටහන් අංශය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නො:14, ආර්.ඒ ද මැල් මාවත,කොළඹ-04 හෝ [youthcamp.hrcsl@gmail.com](mailto:youthcamp.hrcsl@gmail.com) යන විද්‍යුත් ලිපිනය හරහා ලැබීමට සලස්වන්න.
- සියලුම තේරීම් කටයුතු ඉහත සඳහන් නිර්ණායක මත පදනම්ව මානව හිමිකම් කොමිෂන් සභාව මගින් තෝරාපත්කරගත් කමිටුව මගින් කුසලතාවය මත සිදු කෙරේ.
- ඔබට යම්කිසි වැඩිදුර පැහැදිලිකිරීමක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන සහ විශේෂ වැඩසටහන් අංශය දුරකථන අංක 011-2505569 ඔස්සේ අමතන්න.

ලේකම්,

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.